

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය - 2015

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ජරකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනතේ 23 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.

1.4 මතය ව්‍යාචනය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ හා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වාර්තාගත වූ හෝ වාර්තාගත නොවූ හෝ විෂයයන් සහ මූලිකාංගවලට අදාළව කවර හෝ ගැලපීම් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේදැයි තීරණය කිරීමට මට නොහැකිය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය ව්‍යාචනය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය. ඒ හේතුකොට ගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන

මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී මණ්ඩලයට පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිත සමාගමෙහි මූල්‍ය ප්‍රකාශන සමඟ ඒකාබද්ධ කර පිළියෙල කරන ලද ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කළයුතු නමුත්, මණ්ඩලය වෙනුවෙන් පමණක් පිළියෙල කරන ලද මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කර තිබුණි.

2.2.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත දැක්වෙන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවූ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 01

(i) ඡේද අංක 79 (ආ) අනුව මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් රු.130,696,928 ක් වූ ප්‍රාග්ධන සංචිත, රු.44,529,422 ක් වූ අයභාර සංචිත හා රු.37,500,000 ක් වූ චක්‍රීය අරමුදල් ශේෂය පවත්වා ගෙන යාමට හේතු හා ඒවායේ ස්වභාවය පිළිබඳව හෙළිදරව් කර නොතිබුණි.

(ii) මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන සමඟ ගොවිපල 31 ක මූල්‍ය ප්‍රකාශන ඒකාබද්ධ කර පිළියෙල කර තිබුණද එම ගොවිපල ගිණුම් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අනුව පිළියෙල කර නොතිබුණු අතර සංගත භාවයකින් හා පෙර වර්ෂයේ වටිනාකම් හා සැසඳිය හැකි වන ලෙස ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 08

ඡේද අංක 42 අනුව ප්‍රමාණාත්මක පෙර කාලපරිච්ඡේද වැරදි වර්තමාන මූල්‍ය ප්‍රකාශන කට්ටලයෙහි වැරදි සිදු වූ කාලපරිච්ඡේදය සඳහා ඉදිරිපත් කර ඇති සංසන්දනාත්මක අගයන් නැවත ප්‍රකාශ කිරීමේදී, මූල්‍ය ප්‍රකාශනවල රේඛීය අයිතමයන් සඳහා නිවැරදි කළයුතු අගය, එම වරද සඳහා ප්‍රායෝගිකව ඉදිරිපත් කළ හැකි කාලපරිච්ඡේදයේ ආරම්භයට නිවැරදි කිරීමේ ප්‍රමාණය හෙළිදරව් කර නොතිබුණි. තවද ප්‍රමිත අංක 1 හි ඡේද අංක 40 (ආ) අනුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රවර්ථන, පෙර හා ආසන්නම සංසන්දනාත්මක කාලපරිච්ඡේදය වශයෙන් තීරු තුනක් ලෙසද ඉදිරිපත් කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 10

2015 ජුනි 16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය හා 2016 පෙබරවාරි 10 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව මණ්ඩලයේ සිරිංගපාන ගොවිපල භූමියෙන් මිල්කෝ ආයතනය වෙත නිදහස් කර ඇති අක්කර 35 ක භූමිය සම්බන්ධයෙන් ප්‍රමිතයේ ඡේද අංක 22 අනුව මූල්‍ය ප්‍රකාශන මගින් අවශ්‍ය හෙළිදරව් කිරීම් සිදු කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 12

ජේද අංක 15 හා 24 අනුව මණ්ඩලය විසින් විලම්භිත ආදායම් බදු වත්කම් හෝ වගකීම් පවතිනවා ද යන්න හඳුනාගෙන ගැලපීමට කටයුතු කර නොතිබුණි. උදාහරණ ලෙස විලම්භිත බදු වගකීම යටතේ ගොඩනැගිලි රු.278,745 ක් හා යන්ත්‍ර උපකරණ රු.මිලියන 141ක් විය.

(ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16

(i) ජංගම නොවන වත්කම් සඳහා ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු. මිලියන 163.5 ක් වූ ස්ථාවර වත්කම් අයිතම 11,502 ක් සම්පූර්ණයෙන් ක්ෂය කර ඇතත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව ඇතිවූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 08 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි. තවද ප්‍රමිතයේ 79 ඡේදය ප්‍රකාරව අක්‍රියව පවතින ප්‍රයෝජනයට නොගන්නා වත්කම් පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශන මගින් හෙළිදරව් කර නොතිබුණි.

(ii) ඡේද අංක 73 (ඉ) (ii) අනුව සමාලෝචිත වර්ෂය අවසානයට විකුණා දැමීමට හෝ ඉවත් කිරීමට තීරණය කළ තක්සේරු අගය රු. 2,228,050 ක් වූ වත්කම් මූල්‍ය ප්‍රකාශන මගින් හෙළිදරව් කර නොතිබුණි.

(iii) ඡේද අංක 36 අනුව යම් වත්කම් කාණ්ඩයක් ප්‍රත්‍යාගණනය කිරීමේදී එම වත්කම් කාණ්ඩයට අයත් සියළු වත්කම් ප්‍රත්‍යාගණනය කළ යුතු වුවද, මණ්ඩලය විසින් 2014 වර්ෂයේදී වාහන කාණ්ඩය ප්‍රත්‍යාගණනය කිරීමේදී පිරිවැය රු.60,960,579 ක් වූ වාහන 226 ක් අත්හැර ප්‍රත්‍යාගණනය කර තිබූ අතර ඒ මගින් මූල්‍ය ප්‍රකාශනවලට වන බලපෑම් විගණනයේදී අනාවරණය කරගත නොහැකි විය.

(ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 24

(i) අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි මහවැලි සත්ව ව්‍යාපාරික සමාගමේ සියලුම සම්පත්, වත්කම්, කොටස් හා කළමනාකාරිත්වය මණ්ඩලය වෙත පැවරීමට තීරණය කර තිබූ අතර එම සමාගමේ සභාපතිවරයා මණ්ඩලයේ සභාපතිවරයාම වුවද ප්‍රමිත 24 හි 19 ඡේදය ප්‍රකාරව ඒ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන මගින් හෙළිදරව්කර නොතිබුණි.

(ii) සමාලෝචිත වර්ෂය තුළ මණ්ඩලයේ ප්‍රධාන කළමනාකරණ මණ්ඩලය වෙත ගෙවා තිබූ රු.1,141,876 ක් වූ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල දීමනා හා නිර්වචිත දායකත්ව සැලසුම් වලට ඇති දායකත්වය පිළිබඳ තොරතුරු ප්‍රමිතයේ 17 වන ඡේදය අනුව මූල්‍ය ප්‍රකාශන මගින් වෙනම හෙළිදරව් කර නොතිබුණි.

(උ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 37

ප්‍රමිතයේ 86 වන ඡේදය අනුව මණ්ඩලයට එරෙහිව ඇති නඩු අටක් සම්බන්ධයෙන් පවතින අසම්භාව්‍ය වගකීම් මූල්‍ය ප්‍රකාශන මගින් හෙළිදරව් කර නොතිබුණි.

(ඌ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 40

මණ්ඩලය සතු ඉඩම් හා ගොඩනැගිලි බාහිර ආයතනවලට දිගුකාලීන බදු දීම තුළින් සමාලෝචිත වර්ෂය තුළ රු.1,312,121 ක ආදායමක් උපයා තිබුණද, එම ආයෝජන දේපල ප්‍රමිතයේ 16 වන ඡේදය අනුව නිවැරදිව තක්සේරු කර මූල්‍ය ප්‍රකාශන තුළ වෙනම ආයෝජන වත්කමක් ලෙස පෙන්වා නොතිබුණි.

(එ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 41

ඡේද අංක 12 අනුව වෙලාඩ් ව්‍යාපෘතියේ II වන අදියර යටතේ රු.1,079,162,786 කට ආනයනය කරන ලද සතුන් ජීව විද්‍යාත්මක වත්කම් යටතේ ප්‍රත්‍යාගණනය කර සාධාරණ අගයට ගිණුම්වලට ගැලපීමට සමාලෝචිත වර්ෂය අවසානයේදී කටයුතු කර නොතිබුණි.

(ඒ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) 13

මූල්‍ය ප්‍රකාශනවලට අනුව ජීව විද්‍යාත්මක වත්කම් යටතේ පවතින මණ්ඩලයේ වාණිජ වගාවන් වූ රු.18,125,757 ක රබර්, රු.1,344,057 ක කජු හා රු. 1,099,325 ක වෙනත් වගාවන් අගය කර ඇති පදනම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (SLFRS) 13 හි 91 ඡේදය අනුව මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4 ක් සඳහා මණ්ඩලය වෙත මහා භාණ්ඩාගාරයෙන් ප්‍රාග්ධන වත්කම් සඳහා ලබාදුන් රු.142,650,321 ක් වූ ප්‍රාග්ධන ප්‍රදාන, අයහාර ප්‍රදාන වශයෙන් ගිණුම් ගත කර තිබුණි.
- (ආ) දෝෂසහගත ගණනය කිරීම් හේතුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා ක්ෂය හා ක්ෂය වෙන්කිරීම් රු.2,882,830 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඇ) 2012 වර්ෂයේ සිට පැවත එන රු.10,239,289 ක් වූ කිරි ව්‍යාපෘතියේ අවසන් තොග උනන්දුව සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 760 ප්‍රකාර කටයුතු කර මූල්‍ය ප්‍රකාශනයන්හි අවශ්‍ය ගැලපීම් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේදීද ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි. මෙම තොග උනන්දුව ගිණුම්කරණ පද්ධතියේ දෝෂයක් බව සභාපති විසින් පිළිතුරු ලෙස දක්වා තිබුණි.
- (ඈ) ආනයනය කරන ලද ගවයින් අතුරින් සමාලෝචිත වර්ෂය තුළ මිය ගොස් තිබූ ගවයන් 43 ට අදාළ පිරිවැය වූ රු.18,661,613 ක් වර්ෂයේ ලාභයට ලියා හරිනු වෙනුවට රු.1,891,167ක් පමණක් ලියා හැරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය රු.16,770,446 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඉ) පශු සම්පත් තොග ශේෂයේ ඇතුළත් ගොවිපළ 07 ක සත්ව කාණ්ඩ 06 කට අදාළ තොග වටිනාකම් ඊට අදාළ භෞතික සමීක්ෂණ වාර්තා අනුව අගය කරන ලද වටිනාකමට වඩා රු.30,902,013 ක් වැඩියෙන් දක්වා තිබීම හේතුවෙන් ශුද්ධ ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.

- (ඊ) සමාලෝචිත වර්ෂය අවසානයට ප්‍රධාන කාර්යාලයේ අලෙවි සැලේ රු.766,879 ක් වටිනා භාණ්ඩ අයිතම 663ක තොග උභයතාවය සම්බන්ධයෙන් අවශ්‍ය ගැලපීම් කිරීමකින් තොරව වෙළඳ හා අනෙකුත් තොග යටතේ දක්වා තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (උ) පොත් අගය රු.148,172 ක් වූ වාහනයක් සමාලෝචිත වර්ෂය තුළ රු.378,000 කට අලෙවි කර තිබූ අතර එහි පිරිවැය රු.214,190 ක් අඩුවෙන් බැහැර කිරීමේ ගිණුමට මාරු කර තිබීම හේතුවෙන් වත්කම් හා බැහැර කිරීමේ ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඌ) මූල්‍ය ප්‍රකාශනයන්හි ඇතුළත් අවසන් තොග ඊට අදාළ භෞතික සත්‍යාපන ශේෂයට වඩා රු.1,711,840 ක් අඩුවෙන් දක්වා තිබුණු අතර ජීව විද්‍යාත්මක වත්කම් යටතේ දැක්විය යුතු රු.1,406,500 ක් වූ උරන්ගේ වටිනාකම වෙළෙඳ හා අනෙකුත් තොග යටතේ දක්වා තිබුණි.
- (එ) එකතුව රු. 533,251 ක් වූ ගොවිපල වියදම් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ ගිණුම්ගත කරනු වෙනුවට වෙළඳ හා වෙනත් ලැබිය යුතු ණයගැති ශේෂ යටතේ දක්වා තිබුණි.
- (ඒ) පෙර වර්ෂවල සිට සමාලෝචිත වර්ෂය දක්වා කෘෂිකාර්මික වගාවන් නිසි පරිදි ඇගයීම් කර වෙළඳ තොග ලෙස හඳුනාගෙන නොමැති ගොවිපොල 04 ක පැවති තේක්ක ගස් විකිණීමෙන් ලද සම්පූර්ණ ආදායම රු 8,105,520 ක් සමාලෝචිත වර්ෂයේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි ආදායම් යටතේ ගිණුම් ගත කර තිබුණි.
- (ඔ) අන්තර් ව්‍යාපෘති අතර ගනුදෙනු, පාලන ගිණුම් මගින් සිදු කිරීම වෙනුවට ණයගැති ගිණුම් හරහා සිදු කිරීම හේතුවෙන් ණයගැති වටිනාකම රු. 942,862 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඕ) සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ලැබිය යුතු කඩකුලී ආදායම රු.44,862 ක් ගිණුම් වලින් අත්හැරී තිබුණි.
- (ක) බඩ ඉරිඟු ව්‍යාපෘතියේ වූ රු.3,517,579 ක් වටිනා විදුලි වැට 2011 වර්ෂයේදී මැණික් පාලම ගොවිපලේ සවිකර තිබුණද එය ගොවිපල ගිණුම්වලට ඇතුළත් කර නොතිබුණු එම වටිනාකම තවදුරටත් ක්ෂය කිරීමකින් තොරව බඩ ඉරිඟු ව්‍යාපෘතිය යටතේ ගිණුම්ගතව පැවතුණි.
- (ග) ගොවිපල සේවකයින් හා වාහන වෙනුවෙන් ප්‍රධාන කාර්යාලය වෙත මාස 6 කට පෙර ලැබී තිබූ රු.187,484 ක රක්ෂණ වන්දි මාර්ගස්ථ මුදල් ලෙස අවසන් ගිණුමේ දක්වා තිබුණි.
- (ච) ප්‍රධාන කාර්යාලය, ගොවිපල 31ක් හා ව්‍යාපෘති 4ක් වෙනුවෙන් ඒකාබද්ධ ශේෂ පිරික්සුමක් පිළියෙල කර නොතිබුණි.
- (ජ) මහබේරියතැන්න ගොවිපල ගිණුමේ රු.280,000 ක් වටිනා උරුගාල සැකසීමේ වියදම ස්ථාවර වත්කම් ලෙස සටහන් කිරීම වෙනුවට ජංගම වත්කම් යටතේ දක්වා තිබුණි.
- (ච) ආඩිගම ගොවිපොල සඳහා සහෝදර ගොවිපොල මගින් ලබාගත් කොප්පරා අවසන් තොගයෙහි වටිනාකම වූ රු.444,654 ක් තොග ගිණුමේ සටහන් කිරීම වෙනුවට උපවිත වියදම් ගිණුම හර කර තිබුණි.
- (ඩ) රොසිටා ගොවිපල අවසන් ගිණුම්වල ජීව විද්‍යාත්මක වත්කම් වෙළඳ හා ජංගම නොවන තොග ලෙස නිවැරදිව වර්ගීකරණය කර නොතිබීම හා උපලබ්ධි නොවූ ලාභය නිවැරදිව ගණනය නොකිරීම හේතුවෙන් මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනයේ ජංගම නොවන තොග රු.66,641ක් වැඩියෙන්ද උපලබ්ධි නොවූ ලාභය එම ප්‍රමාණයෙන් අඩුවෙන්ද සටහන් කර තිබුණි.

2.2.4 නොසැසඳූ පාලන ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ජංගම ගිණුම්

ප්‍රධාන කාර්යාලයේ පොත්වල එක් එක් ගොවිපලවල් වෙනුවෙන් පැවති අන්තර් ජංගම ගිණුම්වල ශුද්ධ අගය හා ගොවිපල පොත්වල පැවති අන්තර් ජංගම ගිණුම්වල ශුද්ධ අගයන් ශුන්‍ය විය යුතු නමුත්, ප්‍රධාන කාර්යාලයේ පැවති අන්තර් ජංගම ගිණුම්වල එකතුව රු.157,950,654 ක ශුද්ධ හර ශේෂයක්ද, ගොවිපල ගිණුම්වල අන්තර් ජංගම ගිණුම්වල එකතුව රු.157,349,362 ක ශුද්ධ බැර ශේෂයක්ද දක්වා තිබුණු අතර එම ශේෂයන් පරීක්ෂා කොට ශුන්‍ය කිරීම සඳහා අවශ්‍ය ගැලපීම් නොකිරීම නිසා රු.601,292 ක නොසැසඳුණු ශේෂයක් විය.

(ආ) මුදල් හුවමාරු ගිණුම්

ප්‍රධාන කාර්යාලය හා එක් එක් ව්‍යාපෘති අතර පවත්වා ගෙන යන මුදල් හුවමාරු ගිණුම් සසඳා අවශ්‍ය ගැලපීම් සිදු නොකල බව පහත නිරීක්ෂණ මගින් වැඩිදුරටත් තහවුරු විය.

- (i) සමාලෝචිත වර්ෂය අවසානයට ප්‍රාන්තයේ ව්‍යාපෘති ලෙජරය තුළ ඩිලයිට් හා කිරි ව්‍යාපෘති සමඟ මුදල් හුවමාරු ගිණුම්වල පිළිවෙළින් රු. 1,621,530 ක හා රු. 1,352,800 ක හර ශේෂ වූ අතර, ඊට අනුරූපීව එම ව්‍යාපෘති ලෙජර තුළ මුදල් හුවමාරු ගිණුම් වල ශුන්‍ය අගයක් පැවතීම.
- (ii) ප්‍රධාන කාර්යාලයේ පොත්වල ව්‍යාපෘති 4 ක එකතුව රු. 38,311,318 ක බැර ශේෂයක්ද, ඊට අදාළ එම ව්‍යාපෘතීන්හි මුදල් හුවමාරු ගිණුම්වල රු.20,614,967 ක හර ශේෂයක්ද ලෙස රු.29,285,411 ක නොසැසඳුණු ශේෂයක් පැවතීම.

(ඇ) පාලන ගිණුම්

ප්‍රධාන කාර්යාලය හා එක් එක් ව්‍යාපෘති අතර මුදල් නොවන ගනුදෙනු සම්බන්ධයෙන් පවත්වාගෙන යන පාලන ගිණුම් පරීක්ෂා කිරීමේදී පාලන ගිණුම් 05 රු. 42,220,302 ක හර ශේෂයක්ද, පාලන ගිණුම් 05 ක රු.24,429,596 ක බැර ශේෂයක්ද, ව්‍යාපෘති පාලන ගිණුම් 02ක හර ශේෂ එකතුව රු.11,775,341 ක්ද, පාලන ගිණුම් 05 ක බැර ශේෂ එකතුව රු. 14,749,542 ක් ද ලෙස පැවතුණු අතර ගිණුම් සසඳා අවශ්‍ය ගැලපීම් සිදු කර නොතිබුණි.

(ඈ) මුදල් තැන්පත් ගිණුම් හා මුදල් ප්‍රේෂණ ගිණුම්

ප්‍රධාන කාර්යාලය මගින් ගොවිපලවල් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන මුදල් තැන්පත් ගිණුම් 31 කට අදාළ වූ එකතුව රු.29,788,851 ක බැර ශේෂය හා මුදල් ප්‍රේෂණ ගිණුම් 34 කට අදාළ ශුද්ධ එකතුව වන රු.29,348,667 ක හර ශේෂය අතර වෙනස රු.440,184 ක බැර ශේෂයක් වූ අතර එය සමාලෝචිත වර්ෂයේ අවසානයට මූල්‍ය ප්‍රකාශනයන්හි මාර්ගස්ථ මුදල් ලෙස දක්වා තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) ප්‍රධාන කාර්යාලය මගින් ගොවිපලවල් සඳහා මුදල් ලබාදීමේදී ප්‍රධාන කාර්යාලයේ පොත්වල මුදල් තැන්පත් ගිණුම් වර්ෂ අවසානයේ ශුන්‍ය විය යුතු අතර, මාර්ගස්ථ මුදල් පවතී නම් එම ගිණුමෙහි හර ශේෂයක් පැවතිය හැකිය, එහෙත් මුදල් තැන්පත් ගිණුම් 13 කට අදාළව එකතුව රු. 13,988,777 ක් වූ හර ශේෂ හා ගිණුම් 19 කට අදාළව එකතුව රු. 46,581,126 ක බැර ශේෂයක් වූ අතර ශුද්ධ ශේෂය ලෙස රු. 32,592,349 ක බැර ශේෂයක් මූල්‍ය ප්‍රකාශනයේ දක්වා තිබුණි.
- (ii) ගොවිපල විසින් ප්‍රධාන කාර්යාලයට මුදල් ප්‍රේෂණය කිරීමේදී වර්ෂ අවසානයේ මාර්ගස්ථ මුදල් නොමැති නම් ශුද්ධ මුදල් ප්‍රේෂණ ගිණුම ශුන්‍ය විය යුතු වුවත් ප්‍රධාන කාර්යාලයේ පොත්වල ගොවිපල නමින් වූ මුදල් ප්‍රේෂණ ගිණුම් 12 ක එකතුව රු. 10,380,523 ක් වූ බැර ශේෂයක් හා ගිණුම් 19 ක එකතුව රු. 36,088,244 ක් වූ හර ශේෂයක් ලෙස ශුද්ධ ශේෂය රු. 25,707,721 ක හර ශේෂයක් මූල්‍ය ප්‍රකාශනයේ දැක්වෙතත් ගොවිපල පොත්වල ශුන්‍ය ශේෂයක් පැවතුණි.
- (iii) ප්‍රධාන කාර්යාලයේ ගොවිපල ප්‍රේෂණ ගිණුම් වල සටහන් විය යුතු රු. 2,799,599 ක බැර ශේෂයක් වෙනත් ප්‍රේෂණ නම් වූ පොදු ගිණුමකට බැර කර තිබූ නිසා සැසඳීමෙන් තොරව මාර්ගස්ථ මුදල් යටතේ දක්වා තිබුණි.

2.2.5 පැහැදිලි නොකළ වෙනස්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) විගණනය වෙත ලබා දී තිබුණු ඉඩම් උපලේඛනය හා ස්ථාවර වත්කම් ලේඛනය අනුව ඉඩම් හෙක්ටයාර් 125.32 ක පැහැදිලි නොකරන ලද වෙනසක් නිරීක්ෂණය විය.
- (ආ) මූල්‍ය ප්‍රකාශන අනුව අනෙකුත් ආදායම් ශේෂය සඳහා ඉදිරිපත් කල උපලේඛනය යටතේ දක්වා ඇති ලොරි ධාවන ආදායම ගොවිපල 08 කට අදාළව රු. 5,334,336 ක් වූ නමුත් එක් එක් ගොවිපල වෙනුවෙන් ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රකාශන අනුව එම ආදායම රු. 7,819,417 ක් විය.
- (ඇ) විගණනයට ඉදිරිපත් කරන ලද ප්‍රධාන කාර්යාලයේ එකතු කල අගය මත බදු පාලන ලෙජර් ගිණුමේ ගෙවිය යුතු ශේෂය රු. 5,364,163 ක් වුවද, ඉදිරිපත් කරන ලද එකතු කල අගය මත බදු උපලේඛනයට අනුව එම ශේෂය රු. 6,111,549 ක් වූයෙන් රු. 747,386 ක වෙනසක් නිරීක්ෂණය විය.

2.2.6 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් ගිණුම් අයිතම් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි ඉදිරිපත් නොවීම නිසා විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට හෝ පිළිගැනීමට නොහැකි විය.

ගිණුම් අයිතමය -----	වටිනාකම -----	ඉදිරිපත් නොවූ සාක්ෂි -----
(අ) ඉඩම් - හෙක්ටයාර් 10,241.84	රු. 225,189,438	අයිතිය සනාථ කිරීම සඳහා බදු ඔප්පු
(ආ) ජීව විද්‍යාත්මක වත්කම් - වගාවන්		
(i) පොල් යටි / නව වගාව	541,550,090	} සමස්ත ශේෂය සඳහා එක් එක් ගොවිපල වෙනුවෙන් උපලේඛන.
(ii) කජු වගාව	1,335,382	
(iv) රබර් වගාව	14,396,652	
(ඇ) ජංගම නොවන වත්කම් - වර්ෂයේ එකතු කිරීම්		
(i) ගොඩනැගිලි	1,483,072	} ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළ බව තහවුරු කර ගැනීමට අදාළ ලිපිගොනු හා වියදම් සන්ධානීන්ගේ කිරීමට අදාළ සාක්ෂි
(ii) යන්ත්‍ර උපකරණ	2,462,967	
(iii) වතු උපකරණ	559,149	
(iv) කාර්යාලීය උපකරණ	1,659,310	
(v) ලී බඩු උපකරණ හා සවිකිරීම්	378,742	
(vi) ව්‍යුහයන්	8,622,341	
(vii) වාහන	1,686,900	
(ඈ) කෙටිගෙන යන වැඩ	12,005,290	
(ඉ) ණයගැතියෝ		
(i) මහවැලි පශු සම්පත් සංවර්ධන සමාගම	4,981,912	} ලැබිය යුතු ලෙස සනාථ කිරීමට අදාළ ලිඛිත සාක්ෂි හා ශේෂ සනාථ කිරීම්.
(ii) රේඛීය අමාත්‍යාංශය	10,439,949	
(iii) කන්තලේ ලංකා බැංකු ශාඛාවෙන් අයවියයුතු - 2009 වර්ෂයේ සිට පැවත එන ශේෂය	2,092,150	
(iv) කිරි ව්‍යාපෘති නියෝජිතයන් ගෙන් ලැබිය යුතු ශේෂය	1,141,642	
(iv) ආර්ථික ජ්‍යෙෂ්ඨ (පැරණි) යටතේ වන ලැබිය යුතු ශේෂය	2,770,757	} විස්තරාත්මක උපලේඛන හා ශේෂ සනාථ කිරීම්.
(v) වෙළඳ හා අනෙකුත් ණයගැතියන් ගොවිපල 8 ව්‍යාපෘති 2	4,608,399 132,445	
(ඊ) පොල් තැරැව්කරුවන්ගේ ණයගැති ශේෂ	18,708,299	ශේෂ තහවුරු කිරීමේ ලිපි
(උ) 2007 වර්ෂයේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ගෙවා තිබූ මූලික ගාස්තු	366,017	අදාළ ඉඩම් පවරාගත් බවට සාක්ෂි
(ඌ) මණ්ඩලයට ලද රක්ෂණ වන්දි	2,803,498	විස්තරාත්මක උපලේඛන
	----- 868,000,129 =====	

- (එ) කිරි ව්‍යාපෘතියට අදාළ ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 750 ප්‍රකාරව ඉන්වෙන්ට්‍රියස් පවත්වා ගනු නොලබන අතර ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන නොකිරීමද හේතුවෙන් වසා දමන ලද අලෙවිසැල් 109 ක පැවති ස්ථාවර වත්කම්වල භෞතික පැවැත්ම තහවුරු කිරීමට කිසිදු තොරතුරක් නොමැති විය.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ප්‍රධාන කාර්යාලය, ගොවිපල 31 ක් හා ව්‍යාපෘති 2 ක් යටතේ සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති රු.312,348,946 ක් වූ වෙළඳ හා අනෙකුත් ණයහිමි ශේෂ තුළ අවුරුදු 1 ට වැඩි ණයහිමියෝ රු. 139,737,712 ක් වූ අතර ඉන් රු. 117,995,249 ක් අවුරුදු 5 ඉක්මවූ ණයහිමියන් විය. එය මුළු ණය හිමියන්ගෙන් සියයට 45 ක් වී තිබුණි.
- (ආ) ප්‍රධාන කාර්යාලය, ගොවිපල 31 ක්, ප්‍රාදේශීය කාර්යාලය හා ව්‍යාපෘති 5 ක් යටතේ සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති රු.182,645,183 ක් වූ වෙළඳ හා අනෙකුත් ණයගැති ශේෂ තුළ අවුරුදු 1 ට වැඩි ණයගැති ශේෂය රු.91,993,920 ක් වූ අතර, එයින් රු.29,028,265 ක් අවුරුදු 5 ඉක්මවූ ණයගැතියන් විය. එය මුළු ණය ගැතියන්ගෙන් සියයට 16 ක් විය.
- (ඇ) මහවැලි පශු සම්පත් සමාගමෙන් සමාලෝචිත වර්ෂයේ අවසානයට අය විය යුතු ණය ශේෂය රු.8,489,772 ක් ලෙස දක්වා තිබුණද අදාළ සමාගම විසින් එම ණය මුදල රු.1,720,418 ක් පමණක් වන බවට තහවුරු කර තිබුණි.
- (ඈ) අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලබාගත් බව දක්වා, කිසිදු සේවා සැපයීමක් හෝ භාණ්ඩ සැපයීමක් නොලැබ හා අදාළ ගිවිසුමකට හෝ ඇතුළත් නොවී 2011 නොවැම්බර් 02 දින රු.2,957,521 ක් රාජ්‍ය ආයතනයක් නොවන වැවිලි නිවාස භාර අරමුදල සඳහා ණය මුදලක් ලෙස ලබාදී තිබූ අතර, එම මුදල 2017 ජනවාරි 24 දින දක්වාම නැවත අයකර නොගෙන සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනය තුළ වෙළඳ සහ අනෙකුත් ණයගැතියන් යටතේ දක්වා තිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂය අවසානයට ප්‍රධාන කාර්යාලය හා ගොවිපල ගිණුම් තුළ ගෙවිය යුතු හා ලැබිය යුතු එකතු කිරීමේ අගය මත බදු ලෙස පිළිවෙලින් රු. 8,208,076 ක් හා රු. 8,918,808 ක් දක්වා තිබුණද ඒවා නිරවුල් කිරීමට හෝ අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.
- (ඊ) මණ්ඩලය විසින් 2003 වර්ෂයේදී ගොවීන්ගේ භාරකාර අරමුදලින් ලබාගෙන තිබූ රු.102,662,750 ක් වූ ණය මුදල වර්ෂ 11 ක් තිස්සේ නිරවුල් කිරීමට කටයුතු නොකිරීම නිසා සමාලෝචිත වර්ෂය අවසානයට මුළු පොලිය රු.87,757,178 ක් සමග ගෙවිය යුතු සම්පූර්ණ මුදල රු.190,419,928 ක් වී තිබුණි.
- (උ) සත්ව ආහාර සැපයීම වෙනුවෙන් පෞද්ගලික සමාගමක් වෙත ගෙවිය යුතු වසර 12 කට වඩා පැරණි රු. 26,746,567 ක හා වසර 5 කට වඩා පැරණි රු. 279,450 ක ණය ශේෂ සමාලෝචිත වර්ෂය අවසානය දක්වා නිරවුල් කර නොතිබුණි.
- (ඌ) කාර්ය මණ්ඩල ණයහිමි ශේෂ තුළ ඇතුළත් ගොවිපල 9 කට අදාළ කළමනාකරුවන් හට ගෙවිය යුතු වසරකට වඩා පැරණි කොමිස් මුදල් රු. 386,101 ක් හා ගොවිපල 17 කට අදාළ වසර 2කට වඩා පැරණි වැටුප් රු.247,304 ක් ද නිරවුල් කිරීමට මණ්ඩලය කටයුතු කර නොතිබුණි.

(ඵ) වෙළඳ හා අනෙකුත් ණයගැතියන් තුළ ඇතුළත් මැරුණු ආනයනික ගවයින් 69 දෙනෙකු සඳහා 2014 මැයි 13 දින සිට ලැබිය යුතු රක්ෂණ වන්දි රු. 19,253,926 ක් 2016 නොවැම්බර් මස 07 වැනිදා දක්වාම අයකර ගෙන නොතිබුණි.

2.4 ප්‍රමාණවත් අධිකාරී බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

ඩයගම ගොවිපලට වසර 02 කට අධික කාලයක සිට කිරි ව්‍යාපෘතියෙන් අයවිය යුතු එකතුව රු.900,451 ක ණය ශේෂයක් හා 2015 වර්ෂය තුළදී කාගිල්ස් ආයතනයට කිරි විකිණීම නිසා අයවිය යුතු රු.1,030,080 ක් 2015 ඔක්තෝබර් 09 දිනැති අංක පීඑල්ඩී/ආර්ඊඩී/2015/08 පොදු (1) දරන මුදල් අමාත්‍යාංශයේ වක්‍රලේඛයට පටහැනිව වර්ෂයේ කිරි ආදායම් ගිණුමෙන් කපා හැර තිබුණි.

2.5 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

පහත සඳහන් නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා නිරීක්ෂණය විය.

නීති රීති හා රෙගුලාසිවලට යොමුව -----	අනුකූල නොවීම් -----
(අ) 2015 ජූලි 14 දිනැති අංක 03/2015 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ (අ) වගන්තිය	(i) වක්‍රලේඛයට පටහැනිව රු.25,000 සීමාව ඉක්මවා සමාලෝචිත වර්ෂයේ රු.100,000 ක සුළු මුදල් අග්‍රිම ලබාදී තිබුණි. (ii) වක්‍රලේඛය පරිදි අදාළ කාර්යය අවසන් කර දින 10 ක් ඇතුළත අතුරු අග්‍රිම පියවිය යුතු වුවත්, අවස්ථා 40 කදී එකතුව රු. 797,901 ක් වූ අග්‍රිම සම්බන්ධයෙන් වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.
(ආ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/ 12 දරන යහපාලනය පිළිබඳ රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 4.2.6 ඡේදය	එක් එක් කාර්තුව අවසන් වී දින 30 ක් ඉක්මයාමට පෙර කාර්තුමය කාර්යසාධන වාර්තා රේඛීය අමාත්‍යාංශයට හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵලය රු.37,736,808 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.60,257,972 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.22,521,164 කින් පිරිහී තිබුණි. දළ ලාභය රු.38,451,365 කින් වැඩි වී තිබුණද පරිපාලන වියදම හා මූල්‍ය වියදම් පිළිවෙලින් රු.12,631,008 ක් හා රු.32,982,824 කින් වැඩිවීම හා වෙනත් ආදායම් රු. 10,750,334 කින් අඩු වීම ඉහත පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි. තවද ප්‍රාග්ධන ප්‍රදාන රු.21,860,805 ක් අයහාර ප්‍රදාන ලෙස ගිණුම්ගත කිරීම නිසා සමාලෝචිත වර්ෂයේ ශුද්ධ ලාභය එම ප්‍රමාණයෙන් අධිගණනය කර තිබුණි.

සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂ හතරක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා අඛණ්ඩව ලාභයක් ලබා තිබුණි. එසේ වුවද මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිශ්‍රමික, ජංගම නොවන වත්කම් සඳහා ක්ෂය හා ආදායම් බදු නැවත ගැලපීමේදී 2011 වර්ෂයේදී රු.307,380,090 ක් වූ මණ්ඩලයේ දායකත්වය සමාලෝචිත වර්ෂය අවසානය වන විට රු.229,911,575 ක් දක්වා අඩුවී තිබුණි.

3.2 මණ්ඩලයට එරෙහිව හෝ මණ්ඩලය විසින් ආරම්භකර ඇති නෛතික සිද්ධි

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) විකුණුම් ගිවිසුම් ප්‍රකාරව ගෙවීම් පැහැරහැරීම සම්බන්ධයෙන් රු.2,093,175 ක වන්දි ඉල්ලා හා මරදවිල ඉඩමක අයිතිය ලබාගැනීම සඳහා බාහිර පාර්ශව 2 කට එරෙහිව මණ්ඩලය විසින් නඩු දෙකක් පවරා තිබුණි. තවද බාහිර පාර්ශව විසින් අනවසරයෙන් වගා කරන ඉඩම් හා ගල්කොරි දෙකක් නැවත ලබා ගැනීමට එරෙහිව ගොනු කල නඩු 4 ක් ද මණ්ඩලයේ සේවකයින් 05 දෙනෙකු විසින් සේවය අත්හිටුවීමට විරුද්ධව මණ්ඩලයට එරෙහිව ගොනු කල නඩු 04 ක් ද සමාලෝචිත වර්ෂය අවසානයට විභාග වෙමින් පැවතුණි.
- (ආ) පෞද්ගලික ආයතනයක් වෙත විකිණීම සඳහා ලබාදී තිබුණු බඩ ඉරිඟු සඳහා මණ්ඩලයට මුදල් නොගෙවීම නිසා අයවියයුතු රු.11,947,220 ක් අයකර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිස්කල් ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබූ නමුත් 2016 ජූනි 30 දින වන විටද එම මුදල් අයකර ගැනීමට නොහැකිවී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනතේ 2 වන වගන්තිය හා 1975 පෙබරවාරි 14 දිනැති අංක 151 දරන ගැසට් පත්‍රයට අනුව මණ්ඩලය විසින් ඉටු කළ යුතු කාර්යයන් පහත දැක්වේ.

- සාධාරණ මිලට මස් පිණිස සතුන් මිලට ගැනීම සඳහා මධ්‍යස්ථාන පිහිටුවීම.
- සතුන්ගේ කුණප සැපයීම පිණිස, ප්‍රාදේශීය සානනාගාර පිහිටුවීම, ඒ දක්වා ප්‍රවාහනය කිරීම සහ හඳුනා ගැනීම පිණිස මුද්‍රා තබන ලද කුණප සානනාගාරවල සිට බලයලත් වෙළඳුන් වෙත ප්‍රවාහනය කිරීම.
- මස් සහ මාංශ නිෂ්පාදනය සකස් කිරීම සහ අලෙවි කිරීම, අලෙවි කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම සහ ඒ කාර්යයන් විධිමත් කිරීම හා අතුරු නිෂ්පාදනයන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට වග බලා ගැනීම.
- වෙළඳාම සඳහා බලයලත් වෙළඳුන්ට බෙදා හැරීම පිණිස වෙළඳාමට සුදුසු පරිදි කැබලි කළ ඉස්තරම් මස්, පැකට්වල ඇහිරීමෙන් සහ මිළ ගණන් ලකුණු කිරීමෙන් පිළියෙල කිරීම.
- සතුන් ඇති කිරීමට අවශ්‍ය (රේනස් ද ඇතුළුව) බෝකරන සතුන්, ඖෂධ, තැවීම් ආකල, යන්ත්‍ර සහ උපකරණ වැනි දේවල් ආනයනය කිරීම හා සැපයීම.
- මණ්ඩලයේ සාමාන්‍ය ව්‍යාපාරයට අනුයාතව මණ්ඩලය විසින් වැඩදායී ලෙස පවත්වා ගෙන යා හැකි යයි මණ්ඩලය අදහස් කරන සත්ව පාලන ගොවිපළවල් හා වෙනත් ව්‍යාපාර ආරම්භ කිරීම සහ පවත්වා ගෙන යාම.

මණ්ඩලයේ සමාලෝචිත වර්ෂයට අදාළ ක්‍රියාකාරී සැලැස්ම හා කාර්යසාධන වාර්තාවට අනුව මණ්ඩලයේ අරමුණුගත කාර්යයන් ඉටුකිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් ගොවිපල 17 ක හා ව්‍යාපෘති 05 කට අදාළ ක්‍රියාකාරකම් 34 ක් සමාලෝචිත වර්ෂය තුළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර නොතිබුණු අතර ගොවිපල 21 කට හා ව්‍යාපෘති 07 කට අදාළව ක්‍රියාකාරකම් 52 ක ප්‍රගතිය සියයට 2 ත් සියයට 49 ත් අතර, අඩු අගයන් ගෙන තිබුණි.
- (ආ) ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් ගොවිපොල 30 කට හා ව්‍යාපෘති 10කට අදාළ ක්‍රියාකාරකම් 195ක් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් වාර්ෂික කාර්යසාධන වාර්තාවේ ඇතුළත් කර නොතිබුණි.

4.2 මෙහෙයුම් ක්‍රියාකාරකම්

මණ්ඩලය මගින් ක්‍රියාත්මක වෙලාඩ් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මණ්ඩලය විසින් වෙලාඩ් රූරල් එක්ස්පෝට්ට් පුද්ගලික සමාගම සමග ඇතිකරගත් 2010 අගෝස්තු 19 දිනැති ගිවිසුම අනුව 1 වන අදියර යටතේ 2011 වර්ෂයේදී රු.1,655,141,576 ක් හා 2014 ජූලි 24 දිනැති ගිවිසුම අනුව 11 වන අදියර යටතේ 2015 වර්ෂයේදී රු.2,654,764,898 ක් ලෙස එකතුව රු.4,309,906,474 ක ණය ලබාගෙන තිබුණි. ණය ආපසු ගෙවීමේදී 2015 වර්ෂය දක්වා එකතුව රු.52,956,140 ක පොලී මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ නමුත්, 2014 වර්ෂයේදී රු.12,000,000 ක් හා සමාලෝචිත වර්ෂයේදී රු. 9,000,000 ක් පමණක් ආපසු ගෙවා තිබුණි.
- (ආ) වෙලාඩ් ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ කිරි ගවයන් ආනයනය කිරීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමෙන් තොරව සමාලෝචිත වර්ෂයේදී රු. 2,654,764,898 ක් වැයකර තිබූ අතර, ඊට අදාළව සැපයුම් හා සේවාවන් සඳහා සුරක්ෂණ සහතික හා ගුණත්වය සම්බන්ධයෙන් තහවුරුවක් විගණනයේදී නිරීක්ෂණය නොවීය.
- (ඇ) ඉහත ව්‍යාපෘතිය යටතේ සමාලෝචිත වර්ෂයේ ජූලි 13 හා ඔක්තෝබර් 12 යන දෙදින තුළදී රු 1,082,807,545 කට ආනයනය කරන ලද ගවයන් 2,495 දෙනෙකු රක්ෂණය නොකිරීම හේතුවෙන් 2016 මැයි 30 දින වන විට රු.57,720,803 ක ආනයනික වටිනාකමක් ඇති ගවයන් 133 දෙනෙකු මියයාම හේතුවෙන් එම වටිනාකමින් රජයට අලාභයක් සිදුවී තිබුණි.
- (ඈ) 2013 ජූනි 20 දිනැති වෙලාඩ් ව්‍යාපෘති ප්‍රාරම්භක රැස්වීම් වාර්තාව අනුව, ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන ඉදිකිරීම් ලංකාවේ සම්මත මිල රේටයන් හා සැසඳීමේදී මිල අධික බව සිවිල් ඉංජිනේරු මහතා විසින් දන්වා ඇතත් ඒ සම්බන්ධයෙන් මණ්ඩලය විසින් ප්‍රමාණවත් අවධානය යොමුකර නොතිබුණි. ඒ බව ඉදිකිරීම් හා මිලදීගැනීම් වලට අදාළව පිළියෙල කර ඇති පිරිවිතරයන් ගේ අසම්පූර්ණත්වය හා එම කාර්යයන්ගේ ගුණත්වය ඉතා පහල මට්ටමකට පැවතීම අනුව නිරීක්ෂණය විය. තවද ඉදිකිරීම් හා සේවාවන් සැපයීම සඳහා ගෙවා තිබූ රු.552,833,123 ක ගෙවීම් තහවුරු කිරීමට අදාළව තොරතුරු හා ලිපි ලේඛන, කිසිවක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණු අතර මේ සම්බන්ධයෙන් පහත කරුණු වැඩිදුරටත් නිරීක්ෂණය කෙරේ.
- (i) ව්‍යාපෘති ඇස්තමේන්තුවට අනුව පළල දක්වා නොතිබුණු දිග කිලෝමීටර් 5 ක බොරළු සහිත මාර්ගයක් සැකසීම සඳහා එජඩො 90,125.43 කට සමාන රු.12,251,651 ක් වෙන්කර තිබුණි. සම්මත රේටයන් අනුව ඉදිකර තිබූ මාර්ගයෙහි පළල මීටර් 3 ක් හා දිග කිලෝමීටර් 4.9 ක් වූ අතර ඒ අනුව සන මීටර් 4410 ක් සඳහා පිරිවැය රු.1,450,228 ක් විය. නමුත් ඒ සඳහා රු.12,037,342 ක් ගෙවීම හේතුවෙන් රු.10,587,114 ක් වැඩියෙන් ගෙවා තිබුණි.

- (ii) ගොඩනැගිලි/ මඩු අළුත්වැඩියා කිරීම සඳහා පිරිවිතරයෙහි කිසිදු විස්තරයක් සඳහන් නොවූ අතර ඒ සඳහා එජඩො 1,114,888.89 ක් වෙන්කර තිබුණි. ගව පැටවුන් සඳහා 1” x 2” ලී (කල් පැවතිය නොහැකි) භාවිතයෙන් සාදන ලද කුඩු 600 ක් සැදීම, කැඩුණු ඇස්බැස්ටෝ තහඩු වෙනුවෙන් අළුත් තහඩු නැවත ඇතිරීම, විදුලි පංකා කිහිපයක් සවිකිරීම හා කොන්ක්‍රීට් බංකරයන් සැකසීම පමණක් සිදුකර ඒ සඳහා රු.146,161,872 ක් එම සමාගමට ගෙවා තිබුණි.
 - (iii) මණ්ඩලය සතු වාහනවලින් අයකරන රේචයන් අනුව, හම්බන්තොට වරායේ සිට රිදියගම ගොවිපලට කිලෝමීටර් 38 ක දුරක් කිරි ගවයින් 2500 ක් ප්‍රවාහනය කිරීම සඳහා වැයවන සාමාන්‍ය පිරිවැය රු.570,000 ක් වුවද ඒ සඳහා එජඩො 260,555 කට සමාන රු.35,419,847 ක් ඇස්තමේන්තු කර තිබුණි. කිරි ගවයින් 2495 ක් මණ්ඩලය සතු රථ මගින් ප්‍රවාහනයට වැය කල යුතු මුදල රු.568,860 ක් වුවත් ඒ සඳහා රු.33,417,187 ක් ලෙස අධික ගෙවීමක් සිදු කර තිබුණි.
 - (iv) මෙම ව්‍යාපෘතිය යටතේ මානව සම්පත් සංවර්ධනය සඳහා එජඩො 100,000 ක් වෙන්කර තිබූ අතර 2015 දෙසැම්බර් 31 දින වන විට එජඩො 95,000 කට සමාන රු. 13,193,449 ක් මණ්ඩලය විසින් වෙලාඩ් රූරල් එක්ස්පෝට්ඩ් පුද්ගලික සමාගමට ප්‍රතිපූරණය කර තිබුණි. එම වියදමට සාපේක්ෂව ලබාදී ඇති පුහුණු හා විදේශ ගමන් සඳහා දැරූ වියදම් සත්‍ය වශයෙන් දැරූ බවට තහවුරු කර ගැනීමකින් තොරව මුදල් ප්‍රතිපූරණය කර තිබූ බව විගණනයේදී නිරීක්ෂණය විය.
 - (v) ව්‍යාපෘතියේ පිරිවිතරයට අනුව වගා ලීං 6ක් සඳහා එජඩො 31267 ක් වෙන්කර තිබූ නමුත් එක් වගා ලීඳක් හා නළ ලීං 2ක් පමණක් නිමකර තිබුණි. ඒ අනුව එජඩො 15,633 ක් පමණක් ගෙවිය යුතු වුවද එජඩො 29,703 කට සමාන රු.4,110,523 ක් ප්‍රතිපූරණය කිරීම හේතුවෙන් එජඩො 14,070 කට සමාන රු.1,947,147 ක් වැඩිපුර ගෙවා තිබුණි.
- (ඉ) ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා වෙලාඩ් රූරල් එක්ස්පෝට්ඩ් පුද්ගලික සමාගම අතර ඇතිකර ගෙන තිබූ ගිවිසුම අනුව ආනයනය කරනු ලබන කිරි ගවයන් මාස 2 න් මාස 6 න් අතර ගැබ් ගත් සතුන් විය යුතුය. එහෙත් ආනයනය කරන ලද සතුන් 2500 න් 142 ක් ගැබ් නොගත් සතුන් වූ අතර මින් 79 ක් මිලදී ගෙන මාස 06 ක් ගතවී එනම් විගණන දිනය වන 2016 මැයි 30 දින තෙක්ම ගැබ් ගෙන නොමැති බව දක්වා තිබුණි. ඒ අනුව එම සතුන් සඳහා දැරූ පිරිවැය වන රු.34,285,289 ක් නිෂ්කාර්ය වියදමක් බව නිරීක්ෂණය විය.
- (ඊ) පළමු වර ගැබ්ගැනීමෙන් පසු කිරි ලබා දීම දින 25 න් දින 190 න් අතර නැවතී ඇති (සාමාන්‍ය කිරි ලබා දෙන කාලය දින 300 කි) එළ ගවයින් දෙවන වර ගැබ්ගැන්වීමේ ක්‍රියාවලියේදී සාමාන්‍ය කෘතීම සිංවන ක්‍රියාවලිය සාර්ථක විය යුතු වාර 1න් 2න් වුවද එම සීමාව ඉක්මවා කෘතීම සිංවනය වාර 4 න් 8න් අතර සිදුකර තිබියදීත් 2016 ජූලි 03 දින වන විට ගැබ්ගෙන නොමැති ආනයනික ගවයින් සංඛ්‍යාව 260 ක් බව නිරීක්ෂණය විය. මෙය ආනයනික ගවයින්ගෙන් සියයට 10 ක් ඉක්මවා තිබූ අතර ඒ අනුව එම සතුන් සඳහා වැය කල මුදලට ප්‍රතිලාභයක් නොමැති බව නිරීක්ෂණය විය.
- (උ) ඒක පුද්ගල කිරි පරිභෝජනය වැඩි කිරීමේ අරමුණින් 2012 වර්ෂයේදී පළමුවන අදියර යටතේ ආනයනය කරන ලද කිරි ගවයින් 2000 ක් සාර්ථකව දේශීය පරිසරයට අනුගත වී ඇති බැව් දක්වා දෙවන අදියර යටතේ කිරි ගවයින් 2500 ක් සමාලෝචිත වර්ෂයේදී ආනයනය කර තිබුණි. කිරි ගවයින් ආනයනයට අදාලව සිදුකල ශක්‍යතා අධ්‍යයන වාර්තාව අනුව ආනයනික එක් කිරි ගවයකුගෙන් දිනකට අපේක්ෂිත කිරි ප්‍රමාණයේ සාමාන්‍යය, ලීටර් 20 ක් ලෙස තක්සේරු කර තිබුණි. නමුත් 2016 දෙසැම්බර් මාසය වන විට දිනකට

ලබාගන්නා සාමාන්‍ය කිරි ප්‍රමාණය පළමුවන අදියරේ 2012 වර්ෂයේ ආනයනය කල සතුන් ගෙන් ලීටර 11 ක් හා දෙවන අදියරේ 2015 වර්ෂයේ ආනයනය කල සතුන් ගෙන් ලීටර 12 ක් පමණි. ඒ අනුව මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත කිරි නිෂ්පාදනය සිදුනොවන බව නිරීක්ෂණය විය.

4.3 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) පොල් සංවර්ධන අධිකාරිය මගින් පවත්වනු ලබන පොල් වෙන්දේසි වලදී අධිකාරිය මගින් නිකුත්කර ඇති නීති මාලාවන්ට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් පොල් අලෙවිය සඳහා වූ තැරැව්කරුවන්ගෙන් අය විය යුතු ණය රු.19,382,257ක ශේෂයන් අයකර නොගැනීම සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.
 - (i) පොල් අලෙවිය වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අය විය යුතු රු. 19,382,256 ක ණයගැති ශේෂය තුළ අවුරුදු 3ට වැඩි 5 ට අඩු රු. 2,690,396 ක හඳුනා නොගත් ශේෂයන් වූ අතර රු.5,821,542 ක් අයකර ගැනීම සඳහා පමණක් නීතිමය පියවර ගෙන තිබුණි. වසර 05 ක් ඉක්මවූ රු.4,719,346 ක ශේෂය අයකර ගැනීමට ප්‍රමාණවත් පරිදි කටයුතු කර නොතිබුණි.
 - (ii) ඉහත දක්වා ඇති නීති මාලාවේ 24 වගන්තිය අනුව ගණනය කර ගිණුම්ගත කර තිබූ රු. 4,524,254 ක් වූ දඩ මුදල වසර 04 ත් වසර 10 ත් අතර කාලයක සිට අයකර ගැනීමට නීත්‍යානුකූලව කටයුතු කර නොතිබුණු අතර එම තැරැව්කරුවන් සඳහා මණ්ඩලය විසින් දිගින් දිගටම පොල් තොග ලබා දී තිබුණි.
- (ආ) කිරි ව්‍යාපෘතියට අදාළව අලෙවිසැල් ආරම්භ කිරීමට ප්‍රථම ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නොතිබීම හේතුවෙන් 2002 වර්ෂයේදී ආරම්භ කර තිබූ අලෙවිසැල් 115කින් සමාලෝචිත වර්ෂය අවසානය වන විට ක්‍රියාත්මකව පවතින අලෙවි සැල් සංඛ්‍යාව 43 ක් විය. අලෙවිසැල් 21 කින් සමාලෝචිත වර්ෂය තුළ රු. 2,832,709 ක අලාභ ලබා තිබුණි.
- (ඇ) 1992 වර්ෂයේ සිට ප්‍රයෝජනයට ගනු ලබන රිදියගම ගොවිපල පවත්වාගෙන යනු ලබන ඉඩමේ හිමිකම, මණ්ඩලයට පවරා ගැනීමට කළමනාකරණය විසින් කටයුතු කර නොතිබුණි.
- (ඈ) අඹේවෙල ගොවිපල වෙනුවෙන් 1992 වර්ෂයේ දී මහා භාණ්ඩාගාරයෙන් ලබා ගෙන තිබුණු රු.50,000,000 ක පොළී රහිත ණය මුදල 2001 ඔක්තෝබර් 03 දින ගොවිපල පෞද්ගලිකරණයේදී නිරවුල් කර නොතිබුණු අතර, ණය මුදල පියවීම සඳහා 2016 අගෝස්තු 31 දින දක්වා ම ඉදිරි වැඩපිළිවෙලක් සකස්කර නොතිබුණි.

4.4 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

කන්තලේ උක් වගා භූමියේ අක්කර 1,000 ක ඉඩමේ බඩ ඉරිගු ව්‍යාපෘතියක් වෙනුවෙන් නැගෙනහිර නවෝදය යටතේ වක්‍රීය අරමුදලක් ඇති කිරීමට 2007 ජුනි 28 දින මණ්ඩලය වෙත රු.මිලියන 37.55 ක් ලබා දී තිබුණි. 2011 සැප්තැම්බර් 11 දින වන විට එම ව්‍යාපෘතිය අසාර්ථක වීම හේතුවෙන් එම වක්‍රීය අරමුදලේ පැවති රු.17,549,342 ක ශේෂය 2007 ජුනි 20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව මහා භාණ්ඩාගාරයට ලබා දිය යුතු වුවත්, එසේ කටයුතු නොකොට එම ශේෂයෙන් රු.13,295,637 ක් ස්ථාවර තැන්පතු යටතේ තැන්පත් කර තිබුණි.

4.5 නිෂ්ක්‍රීය හා උන උපයෝජිත වත්කම්

විගණනය විසින් 2012 වර්ෂයේ සිට පෙන්වාදී ඇති ගොවිපලවල පිහිටි මණ්ඩලයට අයත් නිවාස 45 ක් ප්‍රයෝජනයට නොගෙන නිෂ්කාර්යව පවතින බව සමාලෝචිත වර්ෂය අවසානයේදී නිරීක්ෂණය විය.

4.6 විධිමත් පරිදි පවරා නොගත් ඉඩම්/ දේපලවල ව්‍යාපෘති ආරම්භ කිරීම

1974 හා 1992 යන වර්ෂවල සිට පවත්වාගෙන යන ගොවිපල 24 කට අයත් ඉඩම්වල අයිතිය විධිමත් පරිදි පවරා ගැනීමකින් තොරව මණ්ඩලය විසින් රු. 174,695,645 ක් වටිනා ගොඩනැගිලි හා රු. 667,853,151ක් වටිනා ව්‍යුහයන් ඉදිකර තිබුණි.

4.7 කාර්ය මණ්ඩල පරිපාලනය

2007 අගෝස්තු 24 දිනැති අංක 9 / 2007 (1) ඩී දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ (i) හා (iv) ඡේදයට අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව හා 2007 නොවැම්බර් මස නිකුත් කල උපදේශන සේවා ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහයේ විධිවිධාන අනුගමනය කිරීමකින් තොරව සමාලෝචිත වර්ෂයේදී වයස අවුරුදු 60 ඉක්මවූ නිලධාරීන් 4 දෙනෙකු ඇතුළුව 5 දෙනෙකු උපදේශකයින් ලෙස කොන්ත්‍රාත් පදනම යටතේ බඳවාගෙන තිබුණි. මෙසේ පත් කරගෙන තිබූ උපදේශකයින් අතරින් පඳු වෛද්‍ය උපදේශකවරයා හැර සෙසු උපදේශකවරුන් හට සේවා කොන්දේසි (Terms of reference) ලබා දී නොතිබුණි. එසේම උපදේශකවරුන්ගේ කාර්යසාධන වාර්තා හා පැමිණිම් පිළිබඳ වාර්තා සනාථ කරගැනීමකින් තොරව සමාලෝචිත වර්ෂය තුළ රු. 1,305,665 ක් දීමනා ලෙස ගෙවා තිබුණි.

4.8 වෙළඳපල දායකත්වය

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂය තුළ රටෙහි සමස්ත කිරි නිෂ්පාදනය ලීටර 374,443,200 ක් වූ අතර එයින් ජාතික පඳු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කිරි නිෂ්පාදනය ලීටර 11,040,015 ක් පමණක් විය. ඒ අනුව කිරි නිෂ්පාදනය සඳහා වූ මණ්ඩලයේ දායකත්වය සියයට 3 ක් පමණක් විය.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත 2016 සැප්තැම්බර් 06 දින ඉදිරිපත් කර තිබුණි.

5.2 සංයුක්ත සැලැස්ම

2003 ජූනි 2 දිනැති අංක පීඊඩී/ 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.1 වගන්තිය හා 2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 5 ඡේදය ප්‍රකාරව සමාලෝචිත වර්ෂය වෙනුවෙන් සංයුක්ත සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

5.3 ක්‍රියාකාරී සැලැස්ම

2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ 5(2) ඡේදය ප්‍රකාරව සංයුක්ත සැලැස්ම පදනම් කරගෙන ඉදිරි මුදල් වර්ෂයේ ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත වාණිජ ක්‍රියාකාරකම් ඇතුළත් කර සමස්ත ආයතනයට ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කළ යුතු නමුත් සමාලෝචිත වර්ෂය සඳහා මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය හා අනෙකුත් ව්‍යාපෘති 4 හි ක්‍රියාකාරකම් ඇතුළත් කිරීමකින් තොරව ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර තිබුණි.

5.4 ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් ක්‍රියාවලිය

කැලෑ එලිපෙහෙලි කිරීමට අදාළව ඇස්තමේන්තු සකස් කර විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබූ අතර අවස්ථා 3 කදී අක්කර 460 ක භූමියක් එලිපෙහෙලි කිරීමට මිල ගණන් කැඳවීමකින් තොරව අක්කරයකට රු.2,000 සිට රු.16,750 ක් දක්වා වූ මිල ගණන් යටතේ විනිවිදභාවයෙන් තොරව කොන්ත්‍රාත් ලබා දී තිබුණි.

5.5 නොවිසඳී ඇති විගණන ඡේද

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) විදේශ බැංකු ණය මත ක්‍රියාත්මක වෙලාඩ් එළඟව ව්‍යාපෘතිය මගින් 2013 වර්ෂයේදී වැය කර මැණික් පාලම ගොවිපල යටතේ ප්‍රාග්ධන වියදම් ලෙස ගිණුම්ගත කරන ලද රු 80,604,253 ක් 2014 වර්ෂයේදී අයභාර වියදමක් ලෙස සමුච්චිත ආදායමට කපාහැර තිබුණි. මෙම වියදම අය භාර වියදමක් ලෙස ලියා හැරීමට හේතූන් සහ එම වියදම තහවුරු කිරීමට අදාළ කිසිදු සාක්ෂියක් විගණනයට 2016 දෙසැම්බර් 20 දක්වාම ඉදිරිපත් නොවීය.
- (ආ) මණ්ඩලයට අයත් ගොවිපලවල තිබෙන නිවාස 70ක සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට මණ්ඩලය විසින් කටයුතු කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර මණ්ඩලයේ සභාපතිවරයා වෙත යොමුකරන ලදී. පහත දැක්වෙන පාලන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමුකළ යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර	නිරීක්ෂණ
-----	-----
(අ) ගොවිපල විකුණුම් පාලනය	(i) රිදියගම ගොවිපලේ බවුසර මගින් කිරි නිකුත් කිරීමේදී මුරකරුට පරීක්ෂා කළ හැකි වන පරිදි නිකුත් නියෝගයෙහි පිටපතක් මුරකරු වෙත ඉදිරිපත් නොකිරීම හා ඔහු වෙත ලබා දී ඇති පිටපත් පරීක්ෂා කළ බවට තහවුරු නොකිරීම. (ii) නිකුත් කිරීමේ නියෝගයන් අනුක්‍රමික අංක අනුව හා හිසි අධිකාරී බලයකින් තොරව නිකුත් කිරීම.

(iii) කිරි බවුසර්වල යොදා ඇති මුද්‍රාවේ අංකය නිකුත් කිරීමේ නියෝගයේ සඳහන් නොකිරීම.

(iv) කිරි විකුණුම් සඳහා බිල්පත් නිකුත් කිරීම වෙනුවට මිලදී ගත් ආයතනය වෙත ලැබුණු කිරි ප්‍රමාණය අනුව ඔවුන් විසින් පිළියෙල කරනු ලබන බිල්පතට අනුව ගොවිපලේ විකුණුම් සටහන් කොට මුදල් ලබා ගැනීම.

(ආ) ගොවිපල තොග පාලනය

විධිමත් ලිඛිත අනුමැතියකින් තොරව ඔෂ්ඨ තොග නිකුත් කිරීම.

(ඇ) ගොවිපල ගිණුම් පාලනය

(i) ගොවිපල ගිණුම් සමග ජර්නල් වවුචර් ඉදිරිපත් කර නොතිබීම.

(ii) ගොවිපලවල ගනුදෙනු ගිණුම්ගත කිරීම හා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා ඒකාකාරී ගිණුම් ප්‍රතිපත්තියක් අනුගමනය කර නොතිබීම.

(iii) බැංකු සැසඳුම් නිවැරදිව පිළියෙල කර නොතිබීම.

(iv) ගොවිපල මූල්‍ය ප්‍රකාශයන්හි අයිතම හා අදාළ ශේෂ පිරික්සුමේ ශේෂ අතර එකඟ නොවීම් (වෙනස්කම්) පැවතීම.

(ඈ) ව්‍යාපෘති විකුණුම් පාලනය

කිරි ව්‍යාපෘතිය යටතේ අලෙවි කිරීමට නියමිත කිරි සම්බන්ධව ඇණවුම් කිරීම, නිකුත් කිරීමේ නියෝග පිළියෙල කිරීම, භාණ්ඩ ලබා ගැනීම, බැහැරට ගෙනයෑම් තුණ්ඩු පිළියෙල කිරීම ආදී සියළු කටයුතු එක් නිලධාරියකු විසින් සිදු කිරීම.